

වයස අවුරුදු තුනේ පෙරපාසැල්

සුවිසල් සිහින දැකීමට දැරුවන්ට
ජීවිතයේ හොඳම ආරම්භයන් අවශ්‍ය
වේ.

3-YEAR-OLD KINDER

Best Start

Best Life



වික්ටෝරියානු රජය මෙම දශකය පුරා ඩොලර් බිලියන 5කට අධික මුදලක් ආයෝජනය කරමින් හඳුන්වාදෙන ලද සියල්ලන්ටම හිමි අවුරුදු තුනේ පෙරපාසැල් වැඩසටහන - දැන් ප්‍රාන්තය පුරා ක්‍රියාත්මක වේ.

එමගින් අදහස් වන්නේ වික්ටෝරියානු දරුවන්ට ඉගෙනීමට, වධර්නය වීමට, සෙල්ලම් කිරීමට හා මිතුරන් තනා ගැනීමට තවත් අවුරුද්දක කාලයක් ලැබෙන බවයි. වයස අවුරුදු තුනේ සිටම ගුණාත්මක පෙරපාසැල් වැඩසටහනකට සහභාගී වීම මගින් දරුවන්ගේ ඉගෙනීම, වධර්නය, සෞඛ්‍ය හා යහපැවැත්ම පිළිබඳ අභිප්‍රායන් වඩාත් කාර්යක්ෂම වනු ඇත.

කුඩා දරුවන් අවට ලෝකය ගැන ඉගෙන ගන්නේ සෙල්ලම් කිරීම තුළිනි.

කුඩා දරුවන් වඩාත් භෞදින ඉගෙන ගන්නේ කෙළි සෙල්ලම් පාදක වූ ඉගෙනීම තුළිනි. එමගින් දරුවන්ට සිය කල්පනා ශක්තිය භාවිත කිරීමට, සිය භාෂා හැකියාවන් වධර්නය කර ගැනීමට හා ඉලක්කම් හා රටා ගැන ඉගෙනීමට අවස්ථාව ලබා

දෙයි. එසේම අන් අය සමග එක්ව කටයුතු කිරීමට, බෙදාහදා ගැනීමට, සවන්දීමට හා සිය හැඟීම් කළමනාකරණය කිරීමට ඔවුහු ඉගෙන ගනිති.

වික්ටෝරියාවේ සියලු දරුවන්ට අවුරුදු දෙකක් පුරා අරමුදල් සැපයෙන පෙරපාසැල්වලට ඇතුළත් වීමේ හැකියාව වේ.

2022 සිට, ප්‍රාන්තය පුරා සිටින දරුවන්ට එක් සතියකට යටත් පිරිසෙයින් පැය පහක කාලයක් අරමුදල් සැපයෙන පෙරපාසැල්වලින් ප්‍රතිලාභ ලැබීමට හැකි වේ. මෙම පැය ගණන 2029 වන විට 15 දක්වා ඉහළ නැංවෙනු ඇත.

ඔබගේ දරුවා කුමන පෙරපාසැලකට ගියත්, ගුරුවරුන් හා පුහුණුව ලත් අධ්‍යාපනඥයින් විසින් මෙම වැඩසටහන් මෙහෙයවනු ඇත.

දරුවන්ට දීසර් දිවා රැකවරණ (ළමා රැකවරණ) සේවාවල හෝ පෙරපාසැල් පමණක් ඇති ස්ථානවල පෙරපාසැල් වැඩසටහන්වලට සහභාගී විය හැකිය.

| |
|---|
| <p>කුඩා දරුවන් ලෝකය ගැන ඉගෙන ගන්නේ සෙල්ලම් කිරීම තුළිනි.</p> |
| <p>ඔවුහු අන් අය සමග එක්ව කටයුතු කිරීමට, බෙදාහදා ගැනීමට, සවන්දීමට හා සිය හැඟීම් කළමනාකරණය කිරීමට ඉගෙන ගනිති.</p> |
| <p>පෙරපාසැල් වැඩසටහන්වල දී භාෂා හැකියාවන් වධර්නය කර ගැනීමට හා ඉලක්කම් හා රටා ගැන ඉගෙනීමට දරුවෝ කෙළි සෙල්ලම් උපයෝගී කර ගනිති.</p> |
| <p>ගුරුවරු හා අධ්‍යාපනඥයෝ දරුවන්ට කුතුහලයෙන් යුතුව, නිමර්ණාත්මකව හා විශ්වාසය ඇතිව ඉගෙනීමට උපකාර කරති.</p> |

විවිධ සැකසුම්වල දී පෙරපාසැල් වැඩසටහන් ලබා දීම සිදු විය හැකිය.

| | |
|---|---|
| <p>පෙරපාසැල් පමණක් පැවැත්වෙන ස්ථාන</p> | <p>පෙරපාසැල් වැඩසටහන් නියමිත දින හා වේලාවන්වලට දරුවන්ට පෙරපාසැල් වැඩසටහන්වලට සහභාගී විය හැකිය.</p> |
| <p>දීසර් දිවා රැකවරණ සේවාවන්</p> | <p>පෙරපාසැල් වැඩසටහන් සිය දීසර් දිවා රැකවරණවල අංගයක් ලෙස දරුවන්ට පෙරපාසැල් වැඩසටහන්වලට සහභාගී විය හැකිය.</p> <p>අධ්‍යාපනය හා රැකවරණය දීසර් දිවා රැකවරණ සේවා මගින් වයස අවුරුදු 0 සිට 6 දක්වා දරුවන්ට පූවර් ළමාවිය අධ්‍යාපනය හා රැකවරණය ලබා දේ.</p> |

සියලු පෙරපාසැල් වැඩසටහන්, රජයේ ආරක්ෂාව හා ගුණාත්මකභාවය පිළිබඳ මාගෙර්පදේශයන්ට අදාළ විය යුතු අතර, වික්ටෝරියානු පූවර් වසර ඉගෙනුම් හා සංවර්ධන රාමුවට අනුකූලව සකස් වී තිබිය යුතුය.

දීසර් කාලීන දිවා රැකවරණ මධ්‍යස්ථානයකට පෙරපාසැල් වැඩසටහන් ඇතුළුව සම්පූර්ණ දවස පුරා ක්‍රියාත්මක වන අධ්‍යාපනය හා රැකවරණය ලබා දීමට හැකිය. ගුරුවරයකු විසින් සිදු කරන පෙරපාසැල් වැඩසටහන්වලට අතිරේක පැය ගණන් අධ්‍යාපනය හා රැකවරණය එක් කොට තිබේ. පෙරපාසැල් සේවාව පමණක් පවත්වන ස්ථානයක් නම්, එම සේවාව නියමිත දින හා වේලාවන්වල දී පමණක් ක්‍රියාත්මක වේ. එම දින හා වේලාවන් පෙරපාසැල් සේවාව මගින් තීරණය කෙරේ.

ඔබේ දරුවා කුමන ස්ථානයකට යවන්නේ ද යන්න ඔබේ ප්‍රජාවේ ඇති සේවාවන් මොනවාද යන්න හා ඔබට හා දරුවාට වඩාත් සුදුසු වන්නේ කුමක්ද යන්න මත තීරණය වේ.

සියල්ලන්ටම හිමි අරමුදල් සැපයෙන අවුරුදු තුනේ පෙරපාසැලකට දරුවා ලියාපදිංචි කරවීම

ඔබේ ප්‍රදේශයේ ඇති පෙරපාසැල් සේවාවල ලියාපදිංචි වීමේ ක්‍රියාවලිය හා කාලය ගැන දැන ගැනීමට ඔවුන් සමග කතා කර, ඔවුන්ගේ මධ්‍යස්ථානයට ගොස් කායර් මණ්ඩලය හමුවන්න. ඔබේ ප්‍රදේශයේ ඇති පෙරපාසැල් ගැන හා ඔබේ පවුලට ගැළපෙන සේවාව තෝරා ගැනීම ගැන වැඩි දුර විස්තර සඳහා මෙම වෙබ් අඩවියට යන්න :

education.vic.gov.au/choose-kinder

ගුණාත්මක පෙරපාසැල් සේවාවක් තෝරා ගැනීම මගින්, දරුවන් පෙරපාසැලේ ගත කරන කාලය වඩාත් ඵලදායී වන බව තහවුරු කර ගත හැකිය.

www.startingblocks.gov.au වෙබ් අඩවිය වෙත යෑමෙන් ඔබට ගුණාත්මක දැරූක ගැන සොයා බැලිය හැකිය.

සියල්ලන්ටම හිමි අරමුදල් සැපයෙන අවුරුදු තුනේ පෙරපාසැල් ආරම්භ කළ යුත්තේ කවදාද

බොහෝ සේවාවන්වල දරුවා පෙරපාසැල් ආරම්භ කිරීමට වසරකට පෙර සිට ලියාපදිංචි වීමේ ක්‍රියාවලිය විවෘතවන අතර මේ නිසා ඔබේ දරුවාට වයස අවුරුදු දෙක වන විට ඔවුන් ලියාපදිංචි කිරීම පිළිබඳව සිතා බැලිය යුතුය.

ජනවාරි සිට අප්‍රේල් අතර උපන් දරුවන් සිටින පවුල්වලට හා රැකවරණ සපයන්නන්ට සියල්ලන්ටම හිමි අරමුදල් සැපයෙන පෙරපාසැල් ආරම්භ කරන්නේ කිනම් වසරේ දැයි තෝරා ගත හැකිය. පාසැල් යවන වයස සමග අනුකූල වීමට ඔවුන්ට සිය දරුවා ඊළඟ වසරේ දී යැවීමට තීරණය කළ හැකි අතර, සමහර දරුවන් වයස අවුරුදු දෙකේ දී පෙරපාසැල් ආරම්භ කිරීම සිදු කරනු ඇත.

ජනවාරි 1 වැනිදා සිට අප්‍රේල් 30 දක්වා අතර උපන් දරුවෝ, ඔවුන්ට වයස අවුරුදු තුන ලබන වෂරයේ දී හෝ ඔවුන්ට වයස අවුරුදු හතර ලබන වෂරයේ දී පෙරපාසැල් යාමට සුදුසුකම් ලබති.

ගුරු ළමා අනුපාතිකය නොසැපිරෙන සේවා වල දී දරුවන්ට වයස අවුරුදු තුන සම්පූර්ණ වන තෙක් වැඩසටහන්වලට සහභාගී වීමට නොහැකි වීමට ඉඩ ඇත.

මැයි 1 වැනිදා සිට දෙසැම්බර් 31 දක්වා අතර උපන් දරුවන්, වයස අවුරුදු තුනේ පෙරපාසැල් යාමට සුදුසුකම් ලබන්නේ ඔවුන්ට වයස අවුරුදු හතර ලබන වෂරයේ දී වන අතර ඔවුන් වයස අවුරුදු හතරේ පෙරපාසැල් යාමට සුදුසුකම් ලබන්නේ ඔවුන්ට වයස අවුරුදු පහ ලබන වෂරයේ දීය.

පෙරපාසැල් ආරම්භ වන වයස

| දරුවාගේ උපන් දිනය | අදහස් | 2020 | 2021 | 2022 | 2023 | 2024 |
|--------------------------------------|---|--------------------------|--------------------------|--------------------------|--------------------------|------------|
| 2016 දෙසැම්බර් 21 – 2017 අප්‍රේල් 30 | පාසැල් ආරම්භ කරන්නේ 2022 නැත්නම් 2023 දැයි තෝරා ගැනීමට පවුල්වලට හැකියාව වේ. | වයස අවුරුදු 3 පෙර පාසැල් | වයස අවුරුදු 4 පෙර පාසැල් | හෝඩිය | 1 ශ්‍රේණිය | 2 ශ්‍රේණිය |
| මැයි 1 – 2017* දෙසැම්බර් 20 | | | වයස අවුරුදු 3 පෙර පාසැල් | වයස අවුරුදු 4 පෙර පාසැල් | හෝඩිය | 1 ශ්‍රේණිය |
| 2017 දෙසැම්බර් 21 – 2018 අප්‍රේල් 30 | පාසැල් ආරම්භ කරන්නේ 2023 නැත්නම් 2024 දැයි තෝරා ගැනීමට පවුල්වලට හැකියාව වේ. | | වයස අවුරුදු 3 පෙර පාසැල් | වයස අවුරුදු 4 පෙර පාසැල් | හෝඩිය | 1 ශ්‍රේණිය |
| මැයි 1 – 2018* දෙසැම්බර් 20 | | | | වයස අවුරුදු 3 පෙර පාසැල් | වයස අවුරුදු 4 පෙර පාසැල් | හෝඩිය |

දෙසැම්බර් දිනයන් රජයේ පාසැල්වල 4 වැනි වාරයේ අවසන් දිනය වේ. ඔබ තෝරාගත් පාසැල්වල 4 වැනි වාරයේ අවසන් දිනය වෙනත් දිනයක් වේ නම් එම දිනය භාවිත කළ යුතුය.

වයස අවුරුදු තුනේ පෙරපාසැල් ගැන වැඩිදුර ගැටලු සම්බන්ධයෙන් උපකාර කළ හැක්කේ කාටද

- ඔබේ ප්‍රදේශයේ පෙරපාසැල් හෝ සේවා සපයන්නා, දීසර් දිවා රැකවරණ ඇතුළත්ව
 - ඔබේ ප්‍රාදේශීය කවුන්සිලය හෝ මාතෘ හා ළදරු සෞඛ්‍ය හෙදිය
 - සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ (Department of Health - DH) දෙමාපිය උපකාර අංකය 13 22 89
 - 3yo.kindergarten@education.vic.gov.au ලිපිනයට ඊමේල් කිරීමෙන්
- www.vic.gov.au/kinder වෙත යන්න.

